

d - ගොනුවේ මූලදාසය



කාණ්ඩ 3 සිට 12 දක්වා මූලදාසය සම්භයක් ලෙස d ගොනුවේ මූලදාසය වර්ගීකරණය කළ හැකිය. d ගොනුවේ මූලදාසයවල අවසාන ඉලෙක්ට්‍රෝනය d කාක්ලිකයේ පිරිනු ලැබේ. මේ මූලදාසය ආන්තරික සහ ආන්තරික නොවන මූලදාසය ලෙස වර්ග දෙකකට වර්ගීකරණය කළ හැකිය.

4.10 ආන්තරික මූලදාසය

d ගොනුවේ මූලදාසයවල මූලදාසය අවස්ථාවේ d උපගක්ති මට්ටම අසම්පූර්ණයෙන් පිරි ඇති හෝ අවම වශයෙන් අසම්පූර්ණයෙන් පිරි ඇති d උපගක්ති මට්ටම ඇතිවාක් ස්ථායි අයනයක් සැදිය හැකි මූලදාසය ආන්තරික මූලදාසය වේ. ඒ නිසා d ගොනුවේ මූලදාසයවලින් d^{10} ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පමණක් ඇති අයන සාදන මූලදාසය ආන්තරික නොවන මූලදාසය ලෙස සැලකේ.



Zn සහ Sc මූලදාස දෙක ම d ගොනුවේ මූලදාසය වේ. කෙසේ නමුත් මූලදාසය අවස්ථාවේ සහ Zn^{2+} අයන අවස්ථාවේ d උපගක්ති මට්ටමේ අර්ධ වශයෙන් පිරිණු ඉලෙක්ට්‍රෝන තැනි නිසා Sc ආන්තරික මූලදාසයක් ලෙස සලකනු නො ලැබේ. Sc මූලදාසය අවස්ථාවේ අර්ධ වශයෙන් පිරිණු d උපගක්ති මට්ටම ඇති නිසා එය ආන්තරික මූලදාසය ලෙස සැලකේ.

හතරවන ආවර්තනයේ d ගොනුවේ මූලදාසවල ගුණ සැසදීම

කාණ්ඩය	3	4	5	6	7	8	9	10	11	12
මූලදාසය	Sc	Ti	V	Cr	Mn	Fe	Co	Ni	Cu	Zn
පෝලිං විද්‍යුත් සාණන්තාව	1.3	1.5	1.6	1.6	1.5	1.9	1.9	1.9	1.9	1.6
පරමාණුක අරය/ pm	162	147	134	128	127	126	125	125	128	137
සහසංයුත අරය/ pm	144	132	122	118	117	117	116	115	117	125
අයනික අරය (M^{2+})/ pm	-	100	93	87	81	75	79	83	87	88

ප්‍රධාන කාණ්ඩ මූලදාසය සමග සංසන්ධනය කරන විට ආවර්තනයක් දිගේ ආන්තරික ලේඛ අයනවල පරමාණුක අරය වෙනස් වීම අඩු වේ. වගුව 4.24 අනුව පරමාණුක අරය සුළු වශයෙන් අඩු වන අතර, පසුව වැඩි වේ. ආවර්තනයක් දිගේ එක් එක් d ඉලෙක්ට්‍රෝනයක් එකතු වීමත් සමග න්‍යාශේෂක ආරෝපණය ද එකකින් වැඩි වේ. ආවර්තනයේ මැද දක්වා (Sc සිට Ni දක්වා) පරමාණුක අරයේ අඩු වීමට හේතුව න්‍යාශේෂක ආරෝපණයේ ආකර්ෂණ බලය ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණ බලයට වඩා වැඩි වීමයි. කෙසේ වෙතත් ආවර්තනය අවසානයේ

(Cu සහ Zn), d කාක්ෂිකවල පුරුෂ් වූ ඉලෙක්ට්‍රෝන් අතර විකර්ෂණය වැඩි වීම හේතුවෙන් පරමාණුක අරය වැඩි වේ.

පැවත්ම

3d ශේෂීයේ වම්පස ඇති මූලදුව්‍ය (d ගොනුවේ මූලදුව්‍ය අයන් 4 වන ආවර්තය) ස්වභාවයේ ලෝහ ඔක්සයිඩ් ලෙස පොදුවේ පවතින අතර කුටායන ඇත්තායන සමග සම්බන්ධව පවතී.

උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

හතරවන ආවර්තයේ d ගොනුවේ මූලදුව්‍යවල පැවත්ම

මූලදුව්‍යය	උදාහරණ
Ti	FeTiO ₃ (ඉල්මෙනයිට්) සහ TiO ₂ (රුට්‍යිල්)
Fe	Fe ₂ O ₃ (හිමෙයිට්), Fe ₃ O ₄ (මැග්නටයිට්) සහ FeCO ₃ (සිද්‍රයිට්)
Cu	CuFeS ₂ (කොපර පයිරයිට්)

හතරවන ආවර්තයට අයන් d ගොනුවේ මූලදුව්‍යවල ගුණ ඔක්සිකරණ අවස්ථා සහ අයනීකරණ ගක්ති හතරවන ආවර්තයේ d ගොනුවේ මූලදුව්‍යවලින් Sc සහ Zn හැර අනෙකුත් මූලදුව්‍යවලට විව්‍යා ඔක්සිකරණ අවස්ථා ඇති ස්ථායි කුටායන සැදිය හැකි ය. ඔක්සිකරණ අවස්ථාවේ විව්‍යාතාවට හේතුව බන්ධන සැදීම සඳහා විව්‍යා d ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් සහභාගි වීමයි.

Zn (+2) සහ Sc (+3) යන දෙක ම තනි ඔක්සිකරණ අවස්ථාවේ ඇති අයන සාදන අතර, මේ අයනවලට අර්ථ වශයෙන් පිරුණු d කාක්ෂික නැත. d ගොනුවේ මූලදුව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සහ ඔක්සිකරණ අවස්ථා වගුව 4.26. මගින් දැක්වේ. Sc, Sc³⁺ අයනය පමණක් සාදයි. Sc හැර අනෙකුත් සියලු මූලදුව්‍යවල +2 ඔක්සිකරණ අංකය ඇත. එයට හේතුව 3d කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝනවලට පෙර 4s කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන අයනීකරණය මගින් පිට කළ හැකි වීමයි. බාහිරතම කවචයේ ඇති 4s කාක්ෂිකයේ පවතින ඉලෙක්ට්‍රෝන දෙක මගින් ඇති කරන සංශ්‍යා න්‍යාෂ්‍යික අරෝපණය 3d කාක්ෂික මගින් ඇති කරන සංශ්‍යා න්‍යාෂ්‍යික අරෝපණයට වඩා අඩු වීමයි.

3d¹⁰4s¹ වින්‍යාසයේ ප්‍රතිඵලයක් ලෙස පොදුවේ, Cuවලට +1 ඔක්සිකරණ අංකය ලබා ගත හැකි ය. කෙසේ වෙතත්, Cr⁺ අනියයින් දුලභ වන අතර අස්ථායි වේ.

d ගොනුවේ මූලදුව්‍ය පෙන්නුම් කළ හැකි ඉහළ ම ඔක්සිකරණ අංකය 4s සහ 3d ඉලෙක්ට්‍රෝනවල එකතුවට සමාන වේ. ආන්තරික මූලදුව්‍යවලට විව්‍යා ඔක්සිකරණ අවස්ථා සැපයීමේ හැකියාව ඇති අතර, එය p ගොනුවේ මූලදුව්‍යවලට සමාන වේ. එසේ ම ඒවායේ ඔක්සිකරණ අවස්ථා වෙනස් කිරීමේ හැකියාව ඇත. ඒ නිසා ඒවාට ඔක්සිකාරක සහ ඔක්සිභාරක ලෙස ත්‍රියා කළ හැකි ය.

සියලු 4s සහ 3d ඉලෙක්ට්‍රෝන ඉවත් වීමෙන් පලමු වන මූලදුව්‍ය සහ තිබිය හැකි උපරිම ඔක්සිරණ අවස්ථා ලබා ගනී. ආවර්තයේ දකුණු පස ඉහළට 3d ඉලෙක්ට්‍රෝන වැඩියෙන් පිරිමත් සමග පරමාණුවේ න්‍යාෂ්‍යික ආරෝපණ වැඩි වී 3d කාක්ෂිකවල ගක්තිය වැඩි වේ.

මෙමගින් d ඉලක්ටෝන් පිට කිරීම අපහසු වේ. මේ මූලද්‍රව්‍ය $4s$ ඉලක්ටෝන් පිට කිරීම හේතුවෙන් බහුල ඔක්සිකරණ අංකය $+2$ ලබා ගනී.

d - ගොනුවේ මූලද්‍රව්‍ය වල ඔක්සිකරණ අංක

$3d$ - ගැනීය (පළමු අන්තරික ගැනීයේ මූලද්‍රව්‍ය)

Sc	$3d^1$	$4s^2$	(+2), +3
Ti	$3d^2$	$4s^2$	(-1 , 0), +2 , +3 , +4
V	$3d^3$	$4s^2$	(-1 , 0 , +1), +2 , +3 , +4 , +5
Cr	$3d^5$	$4s^1$	(0 , +1), +2 , +3 , (+4 , +5), +6
Mn	$3d^5$	$4s^2$	(-1 , 0 , +1), +2 , +3 , +4 , (+5), +6 , +7
Fe	$3d^6$	$4s^2$	(-2 , 0 , +1), +2 , +3 , (+4 , +5 , +6)
Co	$3d^7$	$4s^2$	(-1 , 0 , +1), +2 , +3 , (+4)
Ni	$3d^8$	$4s^2$	(0 , +1), +2 , (+3), +4
Cu	$3d^{10}$	$4s^1$	+1 , +2 , (+3)
Zn	$3d^{10}$	$4s^2$	+2

$4d$ - ගැනීය (දෙවන අන්තරික ගැනීයේ මූලද්‍රව්‍ය)

Y	+3
Zr	(0 , +3), +4
Nb	(-1 , 0 , +1 , +2 , +3 , +4), +5
Mo	(0 , +1), +2 , +3 , +4 , +5 , +6
Tc	(0), +2 , (+3 , +4 , +5 , +6 , +7)
Ru	(0), +2 , +3 , +4 , (+5 , +6 , +7 , +8)
Rh	(0 , +1), +2 , +3 , +4 , (+6)
Pd	(0), +2 , (+3), +4
Ag	+1 , (+2 , +3)
Cd	+2

(සැ.යු. ඇතැම් අවස්ථාවලදී අන්තරික මූලද්‍රව්‍ය (-) ඔක්සිකරණ අංක ඇති සංයෝගද සාදයි)

ප්‍රතිත්ව්‍යාකිලිතාව

d ගොනුවේ මූලද්‍රව්‍ය ජලය සමඟ ප්‍රතිත්ව්‍ය නොකරන අතර, s ගොනුවේ මූලද්‍රව්‍ය ජලය සමඟ වේගයෙන් ප්‍රතිත්ව්‍ය කරයි. ඉහළ තාක්ෂණීය අරෝපණය නිසා s ගොනුවේ මූලද්‍රව්‍යවලට වඩා d ගොනුවේ මූලද්‍රව්‍යවල $4s$ ඉලක්ටෝන් තාක්ෂණීය තැකින් බැඳී පවතී. d ගොනුවේ මූලද්‍රව්‍යවල පළමුවන අයනීකරණ ගක්තිය s හා p ගොනුවේ මූලද්‍රව්‍යවල ඉහත අයනීකරණ ගක්තිය අතරමැදි අගයක් ගනී.

d ගොනුවේ හතරවන ආවර්තයට අයත් අයනීකරණ ගක්තින් s ගොනුවේ ඒ ආවර්තයට ම අයත් අයනීකරණ ගක්තින්ට වඩා විශාල වේ.

ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යැමේ දී d ගොනුවේ මූලද්‍රව්‍යවල පළමු අයනීකරණ ගක්තිය සුෂ්ප වශයෙන් වැඩි වේ. d ගොනුවේ මූලද්‍රව්‍යවල පළමු අයනීකරණ ගක්තියේ විවෘතය s සහ p ගොනුවේ මූලද්‍රව්‍යවල වෙනස් වීමට වඩා අඩු වේ. හතරවන ආවර්තයේ d ගොනුවේ මූලද්‍රව්‍යවල ත්‍යැපීක අරෝපණය වැඩි වීමත් සමග $4s$ ඉලෙක්ට්‍රෝන දිකාවට ඇති කරන ආකර්ෂණය වැඩි වේ. කෙසේ වෙතත්, d ගොනුවේ මූලද්‍රව්‍යවල අතිරේක ඉලෙක්ට්‍රෝන $3d$ කාක්ෂීයට ම ඇතුළු වීමත් සමග, d ඉලෙක්ට්‍රෝන මගින් $4s$ ඉලෙක්ට්‍රෝන ත්‍යැපීය කෙරෙහි දක්වන ආකර්ෂණය නිවාරණය කරයි. ඉහත බලපෑම දෙක නිසා d ගොනුවේ මූලද්‍රව්‍යවල අයනීකරණ ගක්තිය ආවර්තයක් දිගේ යැමේ දී සුෂ්ප වශයෙන් වැඩි වේ. 4 වන ආවර්තයේ d ගොනුවේ මූලද්‍රව්‍යවල අනුයාත අයනීකරණ ගක්තිය පහත වගුව අනුව වෙනස් වේ.

හතරවන ආවර්තයේ d ගොනුවේ මූලද්‍රව්‍යවල h හා K සහ Ca වල අනුයාත අයනීකරණ ගක්තිය.**

මූලද්‍රව්‍යය	පළමු වන අයනීකරණ ගක්තිය/ kJ mol^{-1}	දෙවන අයනීකරණ ගක්තිය/ kJ mol^{-1}	තෙවන අයනීකරණ ගක්තිය/ kJ mol^{-1}
K	418	3052	
Ca	589	1145	4912
Sc	631	1235	2389
Ti	658	1310	2652
V	650	1414	2828
Cr	653	1496	2987
Mn	717	1509	3248
Fe	759	1561	2957
Co	758	1646	3232
Ni	737	1753	3393
Cu	746	1958	3554
Zn	906	1733	3833

** K සඳහා, අහනත්තර කවචයේ ඇති ඉලෙක්ට්‍රෝනය පිට කිරීමට අදාළ පළමුවන සහ දෙවන අයනීකරණ ගක්තිය දී ඇතේ.

d ගොනුවේ මූලද්‍රව්‍යවල පළමු අයනීකරණ ගක්ති අගයත් ඒ ආවර්තයේ ඇති s ගොනුවේ මූලද්‍රව්‍යවලට වැඩි වේ.

මෙමගින් d ගොනුවේ මූලද්‍රව්‍ය s ගොනුවේ මූලද්‍රව්‍යවලට වඩා ප්‍රතික්‍රියාකාලීන්වයෙන් යුත්ත බව පැහැදිලි වේ.

සියලු d ගොනුවේ මූලද්‍රව්‍ය ලෝහ වේ. එයට හේතුව d ගොනුවේ මූලද්‍රව්‍යවල $4s$ ඉලෙක්ට්‍රෝන පහසුවෙන් ඉවත් වී කුටායන සඳීමයි. d ගොනුවේ මූලද්‍රව්‍යවල ලෝහ ගුණ කාණ්ඩයේ පහළට යත් ම වැඩි වේ.

හතරවන ආවර්තයේ ඇති සියලු d ගොනුවේ මූලද්‍රව්‍යවල ද්‍රව්‍යක සහ තාපාංක න හා p ගොනුවේ මූලද්‍රව්‍යවලට සාපේක්ෂව අතිශයින් වැඩි වේ. d ගොනුවේ මූලද්‍රව්‍ය තරමක් ප්‍රතිත්වියාකීලි වේ. $3d^0$ සහ $3d^{10}$ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇති ලෝහ අයන හැර, d ගොනුවේ ලෝහ සංයෝගවලට ආවේණික වර්ණයක් ලබා දේ. මෙහි අදහස ආන්තරික ලෝහ අයන සංකීරණ වර්ණවත් සංයෝග සැදිමයි. බොහෝ d ගොනුවේ ලෝහ අයන සංකීරණ සංයෝග සාදයි.

විද්‍යුත් සාණනාව

පහත වගුව මගින් d ගොනුවේ මූලද්‍රව්‍යවල විද්‍යුත් සාණනා අයයන් ඉදිරිපත් කරන අතර එමගින් හතරවන ආවර්තයේ ඇති d ගොනුවේ මූලද්‍රව්‍යවල විද්‍යුත් සාණනා විවෘතය අවබෝධ කර ගත හැකි ය. විද්‍යුත් සාණනාව පරමාණුක ක්‍රමාංකය අනුව වැඩි වේ. කෙසේ නමුත් Mn සහ Znවල ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට අනුව මේ ප්‍රවණනාව වෙනස් වේ. න්‍යාශේෂික ආරෝපණය වැඩි වීමත් සමග, d ගොනුවේ මූලද්‍රව්‍යවලට n ගොනුවේ මූලද්‍රව්‍යවලට වඩා වැඩි විද්‍යුත් සාණනාවක් ඇත.

මූලද්‍රව්‍යය	Sc	Ti	V	Cr	Mn	Fe	Co	Ni	Cu	Zn
විද්‍යුත් සාණනාව	1.3	1.5	1.6	1.6	1.5	1.8	1.8	1.8	1.9	1.6

කිසියම් පරමාණුවක් විවෘත මක්සිකරණ අංකය පෙන්වයි නම්, එහි ඉහළ ම මක්සිකරණ අංකයට ඉහළ විද්‍යුත් සාණනාවක් ඇත.

උත්ප්‍රේරක ගුණ

අර්ථ වගයෙන් හෝ හිස් d කාක්ෂික පැවතීම හේතුවෙන් බොහෝ ආන්තරික ලෝහ සහ සංයෝග උත්ප්‍රේරක ලෙස හැසිරේ. මෙමගින් d කාක්ෂිකවලට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හෝ දායක කිරීම සිදු කළ හැකි ය. මේ ලක්ෂණය උත්ප්‍රේරක ගුණ එලදායි බව පෙන්වයි. හයිඩ්‍රිජ්‍යිකරණය සඳහා Pd, ඇමෝනියා තයිට්‍රන් මක්සයිඩ් බවට මක්සිකරණය කිරීම Pt/Rh සහ SO_2 , SO_3 බවට මක්සිකරණය V_2O_5 ද එතින් බහුඥවිකරණය සඳහා $\text{TiCl}_3/\text{Al}(\text{C}_2\text{H}_5)_6$ ද d ගොනුවේ මූලද්‍රව්‍ය හා ඒවායේ සංයෝග උත්ප්‍රේරක ලෙස ක්‍රියා කිරීමට උදාහරණ කිහිපයකි.

ආන්තරක ලෝහ අයනවල වරණ

ඡලීය දාවනවල ඇති බොහෝ ආන්තරක මූලදුව්‍ය අයන විද්‍යාත් වූම්බක වරණාවලියේ දැක්‍යා ප්‍රදේශයේ ඇති විකිරණ අවසේෂණය කර විවිධ වරණ නිපදවයි. මේ හැකියාව ඇති වන්නේ අර්ථ ලෙස පිරුණු d උප කාස්ටික පැවතීම නිසාය. තවද d නොනුවේ ඇති ලෝහ අයන අවරුණ වන අතර, ස්වායේ සම්පූර්ණ ලෙස පිරුණු d උප කාස්ටික ඇත. පහත වගුව මගින් ඡලීය දාවනවල ඇති ආන්තරක ලෝහ අයනවල වරණ සහ ඔක්සේස් ඇන්තායනවල වරණ පෙන්නුම් කරයි. උදාහරණ ලෙස, $[Co(H_2O)_6]^{2+}$ හි පැහැය රෝස වන අතර, $[Mn(H_2O)_6]^{2+}$ ලා රෝස පැහැය වේ. අර්ථ වගයෙන් පිරුණු d කාස්ටික නොපැවතීම හේතුවෙන් ඡලීය Sc^{3+} සහ Zn^{2+} අයන අවරුණ වේ. තවද, ඡලීය දාවනවල d^0 හෝ d^{10} වින්‍යාසය ඇති අයන අවරුණ වේ. MnO_4^- හා CrO_4^{2-} වල වරණ ඇති වීම සිදු වන්නේ d කාස්ටික අතර ඉලෙක්ට්‍රෝන සංක්මණ නිසා නොවේ.

ලෝහය	ඩැක්රිජා අංකය	සංකීර්ණය	තයිය	වරණය
Cr	+2	$[Cr(H_2O)_6]^{2+}_{(aq)}$	අෂ්ටතලීය	නිල්
	+3	$[Cr(H_2O)_6]^{3+}_{(aq)}$	අෂ්ටතලීය	නිල් දම්
		$[Cr(NH_3)_6]^{3+}_{(aq)}$	අෂ්ටතලීය	දම්
		$[Cr(OH)_6]^{3-}_{(aq)}$	අෂ්ටතලීය	කොල
Fe	+2	$[Fe(H_2O)_6]^{2+}_{(aq)}$	අෂ්ටතලීය	බ කොල
		$[Fe(CN)_6]^{2+}_{(aq)}$	අෂ්ටතලීය	කහ කොල
	+3	$[Fe(SCN)(H_2O)_5]^{2+}_{(aq)}$	අෂ්ටතලීය	ලේ රතු
		$[Fe(CN)_6]^{3-}_{(aq)}$	අෂ්ටතලීය	දුමුරු
		$[Fe(H_2O)_6]^{3+}_{(aq)}$	අෂ්ටතලීය	කහ දුමුරු
Ni	+2	$[Ni(NH_3)_6]^{2+}_{(aq)}$	අෂ්ටතලීය	නිල් දම්
		$[Ni(H_2O)_6]^{2+}_{(aq)}$	අෂ්ටතලීය	කොල
		$[NiCl_4]^{2-}_{(aq)}$	චතුෂ්කලීය	කහ
		$[Ni(CN)_4]^{2-}_{(aq)}$	තලීය වතුරුණකාර	කහ
Co	+2	$[Co(H_2O)_6]^{2+}_{(aq)}$	අෂ්ටතලීය	රෝස
		$[Co(NH_3)_6]^{2+}_{(aq)}$	අෂ්ටතලීය	කහ දුමුරු
		$[CoCl_4]^{2-}_{(aq)}$	චතුෂ්කලීය	නිල්
Cu	+3	$[Co(NH_3)_6]^{3+}_{(aq)}$	අෂ්ටතලීය	රතු දුමුරු
	+1	$[Cu(H_2O)_2]^+_{(aq)}$	රේඛීය	අවරුණ
		$[Cu(NH_3)_2]^+_{(aq)}$	රේඛීය	අවරුණ
	+2	$[Cu(H_2O)_6]^{2+}_{(aq)}$	අෂ්ටතලීය	නිල්
		$[Cu(NH_3)_4]^{2+}_{(aq)}$	තලීය වතුරුණකාර	ප්‍රජියන් නිල්
		$[CuCl_4]^{2-}_{(aq)}$	චතුෂ්කලීය	කහ

පළිය අයනය	වර්ණය
$[Sc(H_2O)_6]^{3+}$	අවර්ත්‍ය
$[Ti(H_2O)_6]^{3+}$	දම්
$[V(H_2O)_6]^{3+}$	කොල
$[Cr(H_2O)_6]^{3+}$	නිල්දම්
$[Mn(H_2O)_6]^{3+}$	දම්
$[Mn(H_2O)_6]^{2+}$	බා රෝස්

පළිය අයනය	වර්ණය
$[Fe(H_2O)_6]^{3+}$	කහ දුම්රිය
$[Fe(H_2O)_6]^{2+}$	බා කොල
$[Co(H_2O)_6]^{2+}$	රෝස්
$[Ni(H_2O)_6]^{2+}$	කොල
$[Cu(H_2O)_6]^{2+}$	නිල්
$[Cu(H_2O)_2]^+$	අවර්ත්‍ය
$[Zn(H_2O)_6]^{2+}$	අවර්ත්‍ය

ලේඛනය	මක්සිකරණ අංක						
	+I	+II	+III	+IV	+V	+VI	+VII
Sc	-	-	අවර්ත්‍ය	-	-	-	-
Ti	-	-	දම්	අවර්ත්‍ය	-	-	-
V	-	දම්	කොල	නිල්	කහ	-	-
Cr	-	නිල්	නිල්දම්	-	-	තැකීමි/කහ	-
Mn	-	බා රෝස්	-	කුල	-	කොල	දම්
Fe	-	බා කොල	කහ/දුම්රිය	-	-	-	-
Co	-	රෝස්	තැකීමි/කහ	-	-	-	-
Ni	-	කොල	-	-	-	-	-
Cu	අවර්ත්‍ය	නිල්	-	-	-	-	-
Zn	-	අවර්ත්‍ය	-	-	-	-	-

d ගොනුවේ මූලද්‍රව්‍යවල ඔක්සයිඩ්

සියලු සංයුෂ්පත්‍ය ඉලෙක්ට്രෝන ඉවත් විමෙන් පළමුවන මූලද්‍රව්‍ය හතර ඔක්සයිඩ් නිපදවයි. ප්‍රධාන කාණ්ඩා මූලද්‍රව්‍ය මෙන් නොව, ආන්තරික මූලද්‍රව්‍යවලට විවිධ ඔක්සිකරණ අංකය ඇත. සමහර d ගොනුවේ මූලද්‍රව්‍යවලලෝහ් පරමාණුවලට ඔක්සිකරණ අංක දෙකක් සහිත ඔක්සයිඩ් සැදිය හැකි ය. Mn_3O_4 සහ Fe_3O_4 යන දෙක ද්වී ඔක්සයිඩ් සඳහා උදාහරණ වේ. (මෙවා ඔක්සිකරණ අංක දෙකකින් සාදයි). Mn_3O_4 යනු Mn(II) සහ Mn(III) හි මිශ්‍රණයකි. තවද Fe_3O_4 යනු Fe(II) සහ Fe(III) හි මිශ්‍රණයකි.

සමහර තෝරා ගත් d ගොනුවේ මූලද්‍රව්‍යවල ඔක්සයිඩ්වල රසායනය

මක්සයිඩ්වල ගුණ ඔක්සිකරණ අංකය මත රඳා පවතී. බන්ධන ස්වභාවය ඔක්සිකරණ අංකය මත රඳා පවතී. බන්ධන ස්වභාවයේ වෙනස් වීම මගින් ලේඛන ඔක්සයිඩ්වල අම්ල-හස්ම ස්වභාවය තීරණය කරයි. ඉහළ ඔක්සිකරණ අංක සහිත සංයෝගවල සහ-සංයුෂ්පත බන්ධන ඇති අතර එවා ආම්ලික වේ. අඩු ඔක්සිකරණ අංක සහිත සංයෝග අයනික ලක්ෂණ ඇති අතර එවා හාස්මික වේ.

ඒක්සයිඩය	ඔක්සයිකරණ අංකය	ඔක්සයිඩ ස්වභාවය
VO	+2	හාං්ටික
V_2O_3	+3	හාං්ටික
VO_2	+4	උහයගුණී
V_2O_5	+5	ආම්ලික

නොශේරු ඔක්සයිඩවල ආම්ලික-හාස්මික ස්වභාවය

මක්සයිඩය	අම්ල-හස්ම ස්වභාවය	මක්සයිකරණ අංකය	
CrO	දුබල හාස්මික	+2	අඩු ඔක්සයිකරණ අංකය
Cr_2O_3	උහයගුණී	+3	මධ්‍යම ඔක්සයිකරණ අංක
CrO_2	දුබල ආම්ලික	+4	
CrO_3	ආම්ලික	+6	ඉහළ ඔක්සයිකරණ අංකය

සාමාන්‍යයෙන් ලෝහයේ ඔක්සයිකරණ අංකය අඩු නම් ඒ ඔක්සයිඩ හාස්මික වේ. තවද ද මධ්‍යම ඔක්සයිකරණ අංක ඇති ලෝහ ඔක්සයිඩ උහයගුණී වන අතර, ඉහළ ඔක්සයිකරණ අංක ඇති ලෝහ ඔක්සයිඩ ආම්ලික වේ.

මෙමගින් 4.29 හා 4.30 වගුවල අඩංගු අඩු ඔක්සයිකරණ අංක සහිත සංයෝග වඩාත් ලෝහමය ගුණාංග දැක්වීම හා අඩු ඔක්සයිකරණ අංක සහිත සංයෝග වඩාත් අලෝහමය ගුණාංග දැක්වීම විස්තර කරයි.

මැන්ගනිස් ඔක්සයිඩවල ආම්ලික-හාස්මික ගුණ

මක්සයිඩය	ආම්ලික-හාස්මික ගුණ	මක්සයිකරණ අංක	
MnO	හාස්මික	+2	අඩු ඔක්සයිකරණ අංක
Mn_2O_3	දුබල හාස්මික	+3	
MnO_2	උහයගුණී	+4	තරමක් ඔක්සයිකරණ අංක
MnO_3	දුරවල ආම්ලික	+6	
Mn_2O_7	ආම්ලික	+7	ඉහළ ඔක්සයිකරණ අංක

Cr

ଓলেক্ট্রোন বিন্দুসংখ্যা	=	$1s^2 2s^2 2p^6 3s^2 3p^6 4s^1 3d^5$
প্রধান উক্সিকারণ অবস্থা	=	+2, +3, +6

প্রয়োজন


- শিল্পাধন যেনে লেঁক আরক্ষীকর গৈসের মধ্যে, বিদ্যুৎ লেঁকালে পন্থ যে, বিশিষ্ট মিঞ্চ লেঁক সংস্থীকরণ করে।
- $\text{Cr}(\text{CO})_6$ এন উক্সিকারণ অংকয ছুন্দ অবস্থা এবে আর সংক্রিত পন্থ বিশিষ্ট অন্তর ক্ষেত্রে +1 উক্সিকারণ অবস্থা এবে পুরুষ সংযোগ দ্বা অল্প প্রমাণ পন্থ পুরুষ।

Cr^{2+} (+II উক্সিকারণ অবস্থা)

- Cr লেঁক তন্ত্র অমিল হলুবে প্রতিক্রিয কী H_2 মুলু হরিমিন Cr^{2+} সহেন্দে।




- Cr^{2+} আয়ন পুরুষ উক্সিকারণ পদ্ধতি পুরুষ বাত হলুবে Cr^{3+} বিশিষ্ট উক্সিকারণ এবে।




Cr^{3+} (+III উক্সিকারণ অবস্থা)

- $\text{Cr}^{3+}_{(\text{aq})}$ পুরুষ নিল-দমি পুরুষ কৰে গৈ।




- নমুন পুরুষ উক্সিকারণ এন $\text{H}^+/\text{CrO}_4^{2-}$, $\text{H}^+/\text{Cr}_2\text{O}_7^{2-}$ পুরুষ উক্সিকারণ এন এন্ড $\text{Cr}^{3+}(\text{aq})$ কোল পুরুষ এবে।


শিল্প হেন্ডুব পুরুষ অমিল যেনে লোকেন আনুয সংক্রিত ভুলু পুরুষ লোকেন আয়ন কোল পুরুষ এবে।




- $\text{Cr}^{3+}_{(\text{aq})}$, ක්ෂාරයක් සමග කොල පැහැති $\text{Cr}(\text{OH})_3$ අවක්ෂේපයක් බඩු දෙන අතර විය උනයෙන් බැවින් වැඩිපුර ක්ෂාරය හමුවේ දියවෙමින් කොල පැහැති $[\text{Cr}(\text{OH})_6]^{3-}_{(\text{aq})}$ ප්‍රාවණය සාදයි.



- $\text{Cr}^{3+}_{(\text{aq})}, \text{NH}_3_{(\text{aq})}$ සමග දම් පැහැති $[\text{Cr}(\text{NH}_3)_6]^{3+}_{(\text{aq})}$ සාදයි.



Cr^{3+} ක්ෂාරය මාධ්‍යයේදී H_2O_2 සමග කහ පැහැති CrO_4^{2-} බවට ඔක්සිකරණය වේ.



Cr^{+6} (+VI ඔක්සිකරණ අවස්ථා)

- Cr හි ස්ථායිතාවයෙන් ඉහළම ඔක්සිකරණ අවස්ථාව මෙය වේ.

CrO_4^{2-} හා $\text{Cr}_2\text{O}_7^{2-}$ සම්බුද්ධිතාවයක පවතී.




Mn


ഉലേക്കേൻ വിനസ്സയ	=	$1s^2 2s^2 2p^6 3s^2 3p^6 4s^2 3d^5$
പ്രാഥിന ഒക്സികരണ അവസ്ഥ	=	+2, +4, +6, +7

മുളച്ചംഗ സ്വഭാവം


- +2 ഓക്സികരണ തല്ലിയോട് ലഭ്യമായ സ്വഭാവത്തോട് പരിഹരിച്ച Mn തി ശ്രദ്ധിച്ച ലഭ്യമായ വില്ലുകൾ വിവരിച്ചുകൊണ്ട്.
- Mn ലോഹയ തനുക അമില സമഗ്ര പ്രതിക്രിയ കര രേഖ പരിഹരിച്ച Mn^{2+} സ്ഥാപിക്കുന്നതിൽ.
- Mn^{2+} ക്ഷുബ്ദം മുളച്ചംഗ $Mn(OH)_2$ ലോക ക്ഷുബ്ദം പരിഹരിച്ചു അവക്കേഡു വന അതര വിധ വിചീപ്രം ക്ഷുബ്ദം തുല ദിയ നോക്കുന്നു.



- $Mn(OH)_2$ വാതയ ഹമ്മളേ MnO_2 ഭവിച്ച ഓക്സികരണയാർ ഹാപ്റ്റനയ വേംിന് താഴ ആന്റര പരിഹരിച്ചു കുറഞ്ഞു.
- H_2O_2 ഹമ്മളേ ഓക്സികരണയ വേംഗവത് വി താഴ ട്രാൻസൈറ്റ നോ കല പരിഹരിച്ചു ഭവിച്ച പത്ര വേ.




H_2O_2 യോഗ്യത




+4 (+IV ഓക്സികരണ അവസ്ഥ)

- MnO_2 പരിഹരിച്ച അലൂമിനിയം സ്റ്റീഡ സ്ഥാപിച്ചു.
- പ്രകാര ഓക്സികരണക്ക് വന മേര സാന്തോഷ HCl അമിലയ സമഗ്ര റത്ന കല വിവരിച്ചു.



+6 (+VI ഒക്സികർണ്ണ അവക്സ്)


- ❖ വിലീൻ KOH സമഗ്ര MnO_2 വാതയ ഹമ്മിലേ കോള പരൈസിറ്റിൻ MnO_4^{2-} സ്ഥാപിച്ചു. MnO_4^{2-} സ്ഫൂറാസില പഠനിന്നുന്നു പ്രശ്നം കുറഞ്ഞ മാറ്റം തുല ദി പഠനി.




- ❖ മാറ്റം ലഭ്യമാക്കുന്ന ഫോം ആമിൽക്ക വിവരം MnO_4^{2-} , MnO_4^- , ഹു MnO_2 ഭവം ദൈവികരണം ചെയ്യുന്നതാണ് വേണ്ടത്.



ലഭ്യമാക്കുന്ന വിവരം



ആമിൽക്ക വിവരം



+7 (+VII ഒക്സികർണ്ണ അവക്സ്)

- ❖ ദൈവിക പരൈസിറ്റിൻ MnO_4^- ഉത്തര പ്രശ്നം ഒക്സിക്കാർക്കുന്നതാണ്. MnO_4^{2-} ദൈവികരണം ഫോം Mn^{2+} തന്നുക HNO_3 ഹമ്മിലേ $NaBiO_3$ വരെ പ്രശ്നം ഒക്സിക്കാർക്കുന്നതാണ് മാറ്റിന് ഒക്സിക്കർണ്ണം MnO_4^- ഭാഗമാക്കുന്നതാണ്.



ബാധക

ഡാമി

MnO_4^- ആമിൽക്ക മാറ്റം ഫോം Mn^{2+} ഭവം ഒക്സിഹർണ്ണം വേണ്ടിനു കുറഞ്ഞ മാറ്റം ഫോം MnO_2 ഭവം ഒക്സിഹർണ്ണം വേണ്ടിനു പ്രശ്നം ഒക്സിക്കാർക്കുന്നതാണ് ലോക കീഴുക്കാൻ കാരിക്കുന്നത്.

Fe

ඉලෙක්ට්‍රෝන වින්කාසය	=	$1s^2 2s^2 2p^6 3s^2 3p^6 4s^2 3d^6$
ප්‍රධාන ඔක්සිකරණ අවස්ථා	=	$+2, +3$

මූලුව්‍යයේ ස්වභාවය

- ස්වභාවයේ Fe_2O_3 , Fe_3O_4 , FeCO_3 , FeS , CuFeS_2 වැනි ප්‍රහේද ලෙස පවතී. ඒ අනුරූප් ප්‍රධාන සංකශ්චීත වන හිමිකීටර් (Fe_2O_3) වලින් ආරම්භ කර C (කොක්), CO හා විතා කරමින් යකඩ නිස්සාරණය කරනු ලබයි.
- ශුන්‍ය ඔක්සිකරණ අංක සහිත $[\text{Fe}(\text{CO})_5]$ වැනි සංකීර්ණද පහසුවෙන් සාදයි. තරමක් ත්‍රියකාර් ලෝහයක් වන Fe තෙතමෙන් සහිත වාතය හමුවේ ඔක්සිකරණය වෙමින් $(\text{Fe}_2\text{O}_3 \cdot x\text{H}_2\text{O})$ යකඩ මල බවට පත්වෙමින් විබාදනය වේ.
- විවිධ මිශ්‍ර ලෝහ වර්ග සංදීමට හා විවිධ වානේ වර්ග සඳහා Fe හා විතා වන අතර මෙය කර්මාන්තයේ කොලු නාර්විය ලෙස හඳුන්වන මූලුව්‍යයයි. ව්‍යුම්භක ලක්ෂණ සහිත වේ.

+2 (+II ඔක්සිකරණ අවස්ථා)


- Fe තනුක අම්ල හමුවේ Fe^{2+} බවට ඔක්සිකරණය වේ.




- ආම්ලික මාධ්‍යයේදී ලා කොලු පැහැදිලි Fe^{2+} ජලීය ලාවණ්‍ය ($[\text{Fe}(\text{H}_2\text{O})_6]^{2+}_{(\text{aq})}$) වාතය හමුවේ සෙමින් දුම්රු පැහැදිලි Fe^{3+} ජලීය ලාවණ්‍ය ($[\text{Fe}(\text{H}_2\text{O})_6]^{3+}_{(\text{aq})}$) බවට ඔක්සිකරණය වේ.




- ක්ෂාර හමුවේ Fe^{2+} , $\text{Fe}(\text{OH})_2$ තා කොලු අවක්ෂේපය සාදයි




මෙය වාතයට විවෘතව විට වේගයෙන් $\text{Fe}(\text{OH})_3$ දුම්රු පැහැදිලි අවක්ෂේපය බවට පත්වේ.




- Fe^{2+} වායුගෝලීය O_2 හමුවේ Fe^{3+} බවට ඔක්සිකරණය විම ක්ෂාරය මාධ්‍යයේදී වඩා වේගවත් වේ.



- Fe²⁺_(aq) ප්‍රාවත්තයකට ජලීය NH₃ යෙදීමේදී Fe(OH)₃ බා කොළ අවක්ෂේපය සංස්දේ. NH₃ සමඟ සංගත සංකීර්ණ සංස්දේමක් සිදු නොවන බැවැන් විම අවක්ෂේපය වැඩිපුර NH₃ හි දියවීමක් සිදු නොවේ.
- Fe²⁺_(aq) ප්‍රාවත්තය සාහ්ය HCl සමඟ කහ පැහැති [FeCl₄]²⁻ බ්‍රබාදෙන අතර සාහ්ය KCN සමඟ කහ කොළ පැහැති [Fe(CN)₆]⁴⁻ සංකීර්ණ සාදයි.



- K₄[Fe(CN)₆] (පොටිසියම් ගෙරෝෂයනයිඩ්) සංයෝගය Fe²⁺ හා Fe³⁺ හඳුනාගැනීම සඳහා භාවිතා කළ නැතු.




+3 (+III ඔක්සිකරණ අවස්ථා)

- Fe³⁺ ජලීය ප්‍රාවත්තය පහත සමතුලිත තාවයේ පවතී.



මාධ්‍ය ව්‍යුහ අම්ලික විට ආපසු ප්‍රතික්‍රියාව දීර්ඝ වී මාධ්‍ය කහ පැහැති වේ.

Fe³⁺ ජලීය ප්‍රාවත්තයට ක්ෂාරයක් යෙදුවිට Fe(OH)₃ දුමුරු අවක්ෂේපය සංස්දේ මෙය වැඩිපුර ඇමෝනියාලි දිය නොවේ.




- Fe³⁺ ජලීය ප්‍රාවත්තයකට CN⁻ යෙදුවිට [Fe(CN)₆]³⁻_(aq) දුමුරු සංකීර්ණය සාදයි.



- Fe³⁺, SCN⁻ සමඟ රේ රතු පැහැති සංකීර්ණ බ්‍රබා දේ.



- $K_3[Fe(CN)_6]$ (පොටිසියම් ගෙරසයනයි) ද Fe^{3+} හා Fe^{2+} හඳුනාගැනීමට හාවතා කළ හැකිය.



Co

ඉලෙක්ට්‍රෝන වින්කාසය	=	$1s^2 2s^2 2p^6 3s^2 3p^6 4s^2 3d^7$
ප්‍රධාන ඔක්සිකරණ අවස්ථා	=	+2, +3

මුද්‍රණය ස්වභාවය


- අධික දැඩි හාවයක් සහිත යකඩ වලට වඩා අඩු ප්‍රතිඵ්‍යාක්නේල්වයක් සහිත ලෝහයකි. ඔක්සිකාරක ගුණ හොමැති ධනිජ අම්ල වල සෙමන් දියවෙමත් H_2 මුළුහරිමත් $Co^{2+}_{(aq)}$ වෙතු සාදයි.
- Fe මෙන්ම වුම්හක ගුණ සහිත වේ. $Co^{2+}_{(aq)}$ වෙතු වල ජලීය ප්‍රාවත්‍යා විද්‍යුත් විවිධේදනයෙන් Co ලෝහය නිස්සාරණය කරයි.

ප්‍රයෝගන


- විශේෂිත මිශ්‍ර ලෝහ සංස්කීමට
- γ කිරණ ප්‍රතිකාරක සඳහා
- වර්ණකයක් ලෙස
- ^{60}Co විකිත්සාව

+2 (+II ඔක්සිකරණ අවස්ථා)


- Co ලෝහය තනුක අම්ල හමුවේ දියවී රෝස පැහැ $Co^{2+}_{(aq)}$ ජලීය ප්‍රාවත්‍යා සාදයි.



- Co^{2+} ජලීය ප්‍රාවත්‍යා රෝස පැහැති වන අතර විය NaOH හමුවේ පළමුව නිල් පැහැ අවක්ශේපයක් බවට පත්වී වැඩිපුර ක්ෂාරය හමුවේ රෝස පැහැති අවක්ශේපයක් වේ.




- Co^{2+} ජලීය ප්‍රාවත්‍යා අධික Cl^- සාංස්කීර්ණයක් හමුවේ නිල් සාංස්කීර්ණයක් ලබාදේ.




CoCl_2 පරිත්‍යාව

පෙරහන් කඩලාසියක් කොබෝල්ටී ක්ලෝරයිඩ් දාවනුයකින් පොගවා ජලය සියල්ල ඉවත්වන තෙක් වියල් විට $[\text{CoCl}_4]^{2-}$ ඉතිතිම් නිසා කඩලාසිය නිල් පැහැවේ. විය ජලය සමඟ ගැවෙනු විට හෝ වායුගෝලීය තෙතමනය හමුවේ රෝස් පැහැයට පත්වේ. වියට පේතුව ජලය හමුවේ $[\text{Co}(\text{H}_2\text{O})_6]^{2+}$ සංකීර්ණය සඳහාමයි.

- Co^{2+} ජලීය NH_3 හමුවේ පළමුව නිල් අවක්ෂේපයක් බඩා තවදුරටත් NH_3 යෙදීමේදී විය රෝස් පැහැති වේ. වැඩිපුර NH_3 යෙදුවිට විම අවක්ෂේපය දියවී කහ දූෂිරු දාවනුයක් බඩා දේ.




- $[\text{Co}(\text{NH}_3)_6]^{2+}$ H_2O_2 හමුවේ වේගයෙන් ඔක්සිකරණය වී රතු දූෂිරු දාවනුයක් බඩාදේ.



- Co^{2+} ජලීය දාවනුයට ඩියොමේතිල්ග්ලයොක්සිම් (DMG) දාවනුයක් යෙදු විට දූෂිරු පැහැති දාවනුයක් ඇතිවේ.


+3 (+III ඔක්සිකරණ අවක්ෂා)

$[\text{Co}(\text{NH}_3)_6]^{2+}$ H_2O_2 හමුවේ $[\text{Co}(\text{NH}_3)_6]^{3+}$ බවට සිදුවන ඔක්සිකරණය H_2O_2 නොමැති විට වායුගෝලීය O_2 හමුවේ තරමක් සෙමින් සිදුවේ.




- රතු දූෂිරු $[\text{Co}(\text{NH}_3)_6]^{3+}$ සංකීර්ණය Co^{3+} හි ස්ථායිම සංකීර්ණය වේ.


- සාන්ද ක්ෂාරය හමුවේ මෙය $\text{Co}(\text{OH})_3$ කළ අවක්ෂේපය බවට පත්වේ.



- Co^{3+} , Co^{2+} බවට ඔක්සිහරණය වන බැවින් විය ප්‍රබල ඔක්සිකාරකයක් ලෙස ත්‍රියා කරයි.



Ni



මූලදුවනයේ ස්වභාවය


- රඳීමය සුදු පැහැති ලෝහයක් වන Ni කාමර උෂ්ණත්වයේදී ජලය හෝ වාතය සමඟ ප්‍රතික්‍රියා තොකරයි.
 - ඔක්සිජ්‍යාරක ගුණ නොමැති අම්ල සමඟ H_2 මුදා හරිමින් Ni^{2+} ලවණ බවට පත්වේ.

ප්‍රගත් ජන


- Fe, Co, මෙන්ම Ni ද වූමිනක ගුණ පෙන්වයි.
 - $\text{Ni}^{2+}_{(\text{aq})}$ ලබන විද්‍යුත් විවෝදනය මගින් තිකල් ලෙස නිස්සාරණය කරයි.
 - සියුම්ව කඩ කරන ලද Ni ලෙස ගැ CO වායුව හමුවේ මද වශයෙන් උණුස්ම් කිරීමේදී $[\text{Ni}(\text{CO})_4]$ වායුමය සංයෝගයක් සාදයි. මෙහි Ni හි ඔක්සිකරණ අංකය ගුන් වේ.
 - ඇතැම් මිශ්‍ර ලෙස සඳහා Ni ලෙස ගැ භාවිතා කරයි.

+2 (+II ඔක්සිකරණ අවස්ථා)


- ♦ Ni ලෝහය තනුක අම්ල තුළ දියවී $[Ni(H_2O)_6]^{2+}$ කොළ පැහැති උච්චා සාදී.




- ❖ විම Ni^{2+} පැලිය පාවත්තාය ක්ෂාර නමුවේ ලාකොල පැහැති අවක්ෂේපයක් ලබා දෙන අතර විය වැඩිපුර ක්ෂාර නමුවේ දීය නොවේ.




- නමුත් ජලීය පෙළේතිය ($\text{NH}_3\text{(aq)}$) හමුවේ $[\text{Ni}(\text{H}_2\text{O})_6]^{2+}$ _(aq) ඉහත ලා කොළ අවක්ෂේපය ලබා දෙන නමුත් විය වැඩිපූර පෙළේතිය හමුවේ දියවී නිශ්චි දම් ප්‍රවත්තයක් ලබාදේ.




- ♦ $[Ni(H_2O)_6]^{2+}$ ජලීය දාවනුයට වැඩිපුර Cl^- යෙදීමේදී $[NiCl_4]^{2-}$ -කහ සංකීර්ණය ලැබේ.



- ❖ විය ජලීය නොවන විතනේල් විශේෂ ප්‍රාවක මාධ්‍යකයි මෙම ප්‍රතික්‍රියාව සිදු වූ විට සංස්කීර්ණ $[NiCl_4]^{2-}$ නිල් පැහැදිලිය.



- Ni^{2+} ජලීය ප්‍රවත්තයට ජලීය සයනයිඩ් ($[\text{CN}]_{\text{(aq)}}$) යෙදීමේදී පළමුව ලාකෝල අවක්ෂේපයක් ඇතිව වැඩිපුර . $\text{CN}_{\text{(aq)}}$ නමුවේ වය දියවී කහ පැහැති ජලීය ප්‍රවත්තයක් ලැබේ.



- Ni^{2+} ජලීය ප්‍රවත්තය සුළු වශයෙන් ක්ෂාරිය කළ බිජීමෙනිල් ග්ලයොක්සිම් (DMG) ප්‍රවත්තයක් සමග රණ අවක්ෂේපයක් ලබාදේ.

Cu

ඉලෙක්ට්‍රෝන වින්‍යාසය	$= 1s^2 2s^2 2p^6 3s^2 3p^6 4s^1 3d^{10}$
ප්‍රධාන ඔක්සිකරණ අවස්ථා	$= +1, +2$


මූල්‍යව්‍යාපය ස්වභාවය

- තරමක් මැදු, ගෙක්මතක් ලා තම පැහැයට තුරු ලේඛනයක් වන මෙය නොදින් තනි ගුණ පෙන්වයි.
- මෙය ඉහළ විද්‍යුත් හා තාප සන්නායකතාවයක් සහිත අතර විද්‍යුත් සන්නායකතාවයෙන් රඳී ලේඛනයට පමණක් දෙවැනි වේ.
- $\text{Cu}^{2+}_{\text{(aq)}}$ ජලීය ප්‍රවත්ත විද්‍යුත් විශේදනයෙන් Cu ලේඛනය නිස්සාරණය කළ හැක.


+1 (+I ඔක්සිකරණ අවස්ථා)

1. Cu^{2+} ජලීය ප්‍රවත්ත ඔක්සිහරණය කරවීමෙන් Cu^+ අවස්ථාව සකස් කර ගෙනු ලැබේ.

උදා:- $[\text{CuCl}_4]^{2-}$ ප්‍රවත්තයක Cu කුඩා යෙදුවිට $[\text{CuCl}_2]^+$ ලැබේ.




මෙම ප්‍රවත්තයට වැඩිපුර ජලය යෙදීමේදී CuCl සුදු අවක්ෂේපය ඇතිවේ.



2. ස්කෑරිය මාධ්‍යයේදී Cu^{2+} සංකීර්ණය ඔක්සිහරණය කරවීමෙන් Cu_2O ගෙඩාල් රණ අවක්ෂේපය ලැබේ.

- කාබනික රසායනයේ ඇල්ක්‍රොඩිඩ නළුනාගතීමේ පරීක්ෂාවේදී සිදුවන්නේ මෙම ප්‍රතිත්‍යාව වේ.




3. I^- අයන යෙදුවිට Cu^{2+} අයන CuI සුදු පැහැයට නුරු අවක්ෂේපය සාදයි.



♦ මෙමගින් දූෂීරු පැහැති ආචාරු සුදු අවක්ෂේපයක් නිර්ණෙනුය වේ.


4. $[Cu(NH_3)_4]^{2+}_{(aq)}$ ආචාරුයට Cu කුඩා යෙදුවිට $[Cu(NH_3)_2]^+$ සංකීර්ණය සංස්දේශයි.




- ♦ Cu^+ හි $CuCl$, $CuCN$, CuI ජලයේ අභාවන වන අතර විම සියලුම සංයෝග සුදු පැහැති අවක්ෂේප වේ. $3d$ උපැක්ති මට්ටම සම්පූර්ණයෙන්ම පිරි පවතින බැවින් Cu^+ හි සියලු අවක්ෂේප සුදු පැහැති වන අතර, Cu^+ හි ජලීය ආචාරු සියල්ල අවර්ණය.

CuCl


- ♦ ජලයේ අභාවන $CuCl$ සුදු අවක්ෂේපය Cl^- අයන ආචාරු නමුවේ $[CuCl_2]^-$, $[CuCl_3]^{2-}$, $[CuCl_4]^{3-}$ යන සංකීර්ණ සාදාමින් ජලයේ දියවේ.



- ♦ $CuCl$ සුදු අවක්ෂේපය ජලීය ඇමෝනියා නමුවේ සම්පූර්ණයෙන් දියවේ අවර්ණ ආචාරුයක් වන $[Cu(NH_3)_2]^+_{(aq)}$ සාදයි.



මෙම $[Cu(NH_3)_2]^+$ හි Cu^+ වායුගෝලීය O_2 නමුවේ වේගයෙන් ඔක්සිකරණය වෙමින් Cu^{2+} බවට පත්වී, $[Cu(NH_3)_4]^{2+}$ සැදුම්න් ආචාරු නිල් පැහැ කරවියි.




+2 (+II ඔක්සිකරණ අවස්ථා)

- ♦ Cu ලෝහය තනුක තෝ සාන්දු HCl සමග ප්‍රතික්‍රියා තොකරන අතර ඔක්සිකාරක ගුණ සහිත සාන්දු H_2SO_4 අම්ලය සමගත් තනුක සහ සාන්දු HNO_3 සමගත් ප්‍රතික්‍රියා කරමින් Cu^{2+} ලබා දේ.

Cu^{2+} ජලීය ආචාරුය ($[Cu(H_2O)_6]^{2+}_{(aq)}$) නිල් පැහැ වේ.

සාන්දු H_2SO_4 සමග




50% തനുക HNO_3 സമയ



പ്രത്യേക സാന്തോഷിച്ച പദ്ധതിയാണ് HNO_3 കമ്മറ്റ




- $\text{Cu}^{2+}_{(\text{aq})}$ ජලීය පාවත්‍යයට ස්ථාරයක් විකතු කළවේට නිල් පැහැති අවක්ෂේපයක් ඇතිවන අතර විය වැඩිපුර ස්ථාර භූම්පිටි දිය නොවේ.




මෙම නිල් පැහැදි අවක්ෂේපය තාප කළ විට ජලයේ ආභ්‍යන්තර යොමු කළ සහය බවට පත්වේ.



- நமது $\text{Cu}^{2+}_{(\text{aq})}$ பூவினாய் அல்லது அரிசி அரிசி குளம் ($\text{NH}_3_{(\text{aq})}$) யேல்லில் அலமுக தில் பகுதை $\text{Cu}(\text{OH})_2$ அவக்ஞ்சல் வரையில் நமது வீர வெப்பர் அரிசி குளம் வீர குளம் என்று வெளிவருகிறது.



- ♦ මෙම තදනිල් ජලීය දාවත්‍යයට Cu කුඩා යෙදුවෙට $Cu^{2+} \rightarrow Cu^+$ බවට ඔක්සිගරන්‍යය වෙමින් $[Cu(NH_3)_2]^+$ සාදුමින් දාවත්‍යය අවබෝ වේ.



- $\text{Cu}^{2+}_{(\text{aq})}$ ජලීය දාවත්‍යට සාන්ද HCl විකතු කිරීමේදී පළමුව කොළ පැහැදිලි පසුව කහ පැහැදි වේ. මෙහිදී අවසන් කහ පැහැදාය $[\text{CuCl}_4]^{2-}$ සංකීර්ණය මගින් ඇතිවත අතර කොළ පැහැදාය අතරමදී සංයෝගයක් වන $[\text{Cu}(\text{Cl})(\text{H}_2\text{O})_5]^+$ මගින් සංයෝගයක්,

- සාන්දු HCl වෙනුවට KCl වැනි දාවත්තායක් යෙදු විට Cl^- සාන්දුත්තය අඩු බැවින් කොළ පැහැති දාවත්තා ලබාධීමටද ඉඩ ඇත.

